

W V D S පුෂ්පකුමාර එ. සීතාවක ජ්‍යෙෂ්ඨය ලේකම් කාර්යාලය

RTIC Appeal (පෞද්ගලික විභාග කිරීම)/382/2018 - 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 32(1) වගන්තිය ජ්‍යෙෂ්ඨ කරන ලද නියෝගය සහ 2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන් හි (ගාස්තු සහ අභියාචනා කාර්යයපටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්යයපටිපාටිය -

මෙම අභියාචනා විභාගය 2018.09.18 දින පැවති කොමිෂන් සභා රැස්වීමේ කොටසක් ලෙස පවත්වන ලදී.

සභාපති - මහින්ද ගම්මන්පිල

කොමිෂන් සභා සාමාජික - ජයේෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිභේවා

කොමිෂන් සභා සාමාජික - ආචාර්ය සෙලවි තිරුවන්දන්

කොමිෂන් සභා සාමාජික - විනිසුරු රෝහිනී වල්ගම

අධ්‍යක්ෂකාරාල් - පියතිස්ස රණසිංහ

අභියාචක - W V D S පුෂ්පකුමාර

නොතීසි ලත් පාර්ශව - නම්කළ නිලධාරී, සීතාවක ජ්‍යෙෂ්ඨය ලේකම් කාර්යාලය

පෙනීසිටීම

අභියාචක - W V D S පුෂ්පකුමාර

පොදු අධිකාරිය - K S දිල්හානි, ජ්‍යෙෂ්ඨය ලේකම්

තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය:	2018.03.01
තොරතුරු නිලධාරියා තීරණය ලබා දුන් දිනය:	2018.03.19
නම්කළ නිලධාරියා වෙත අභියාචනය යොමු කළ දිනය:	2018.04.03
නම්කළ නිලධාරියා තීරණය ලබා දුන් දිනය:	2018.04.04 (ලිපිය ලත් බව දැන්වීම)
RTIC කොමිෂන් සභාව වෙත අභියාචනය යොමු කළ දිනය:	2018.05.02

අභියාචනයට පසුබිම් වූ කරුණු:

අභියාචක, 2018.03.01 දින ලිපියක් මගින් පහත සඳහන් තොරතුරු ඉල්ලා සිටින ලදී.

1. අභියාචක හට අදාළ රජයේ තක්සේරු වටිනාකම නීත්‍යානුකූල නොවන ලෙස සහ කුඩා අයුරින් ලබා ගනිමින්, වන්දි මුදල් ගෙවූ කාලය තුළ ඉදිරිපත් කළ විරෝධතා ලිපියේ පිටපත

2. අභියාචකගේ නිවසට ආසන්න නිවාස ගණනාවක තක්සේරු වටිනාකම රුපියල් ලක්ෂ 2 කට අඩු බව එම විරෝධතාවයේ සාවද්‍යභාවය දැක්වූ බැවින් ඔහු ඉල්ලා සිටී අවට නිවාස වල වටිනාකම
3. අදාළ ගණකාධිකාරී විසින් රාජකාරී කළ නිල මුද්‍රාණවහාවිතා කර පුද්ගලික වූ අවශ්‍යතා සඳහා තක්සේරු වටිනාකම ඉල්ලූ ලිපියේ පිටපත
4. අදාළ ගණකාධිකාරී විසින් අභියාචක හට එරෙහිව එවූ ලිපි පිටපත්

තොරතුරු නිලධාරී 2018.03.19 දිනැති ලිපියෙන් අභියාචකට දන්වා සිටියේ පොදු අධිකාරිය මෙම පිළිතුරු ලබා දීම සම්බන්ධව කොමිෂන් සභාවේ උපදෙස් පතා ඇති බවයි. එමඟින් සැඟිමකට පත් නොවූ අභියාචක, 2018.04.03 නම්කළ නිලධාරියාට අභියාචනයක් යොමු කරන ලදී. නම්කළ නිලධාරී 2018.04.04 දින අභියාචක හට ලිපිය ලත් බව දැන්වීමක් සිදු කළද එයට පිළිතුරු සැපයීමට අපොහොසත් වූ හෙයින් එයින් සැඟිමකට පත් නොවූ අභියාචක 2018.05.02 දින කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කළේය.

අභියාචනා අවස්ථාවේ උද්ගත වූ කාරණා:

පොදු අධිකාරිය කොමිෂන් සභාව හමුවේ පවසා සිටියේ 1 වන අයිතමය සම්බන්ධව 2018.06.05 දින ඔවුන් අභියාචකට පිළිතුරු සැපයූ අතර, 4 වන අයිතමය යටතේ ඉල්ලා ඇති තොරතුරු සහ 1 වන අයිතමය යටතේ ඉල්ලා ඇති තොරතුරු එකම තොරතුරු වන බවයි. තවද 2 වන අයිතමයට අදාළ වන තොරතුරු 2018.09.14 දින ලබා දුන් බවට පොදු අධිකාරිය තවදුරටත් පවසා සිටියේය.

1 සහ 2 වන අයිතමයන්ට අදාළව ලබා දුන් තොරතුරු පිළිබඳව තමා සැඟිමකට පත් වන බවට අභියාචක කොමිෂන් සභාව ඉදිරියේ පැවසීය.

3 වන අයිතමයට අදාළව ඉල්ලා සිටි M D S A පෙරේරා මහතාගේ ලිපිය සම්බන්ධව කොමිෂන් සභාව හමුවේ අභියාචනයක් පවතින හෙයින් එම තොරතුරු ලබා දීම පිළිබඳව පොදු අධිකාරිය කොමිෂන් සභාවෙන් විමසන ලදුව, එය ලබා දීම සම්බන්ධව කිසිදු ගැටලුවක් නොමැති බවට කොමිෂන් සභාව පවසා සිටියේය. ඉන්පසු, මෙම තොරතුරු අභියාචකට ලබා දීමට පොදු අධිකාරිය එකඟ විය.

නියෝගය:

පොදු අධිකාරියේ එකඟත්වය පරිදි අයිතම අංක 3 යටතේ ඉල්ලා සිටි තොරතුරු අභියාචකට ලබා දීමට පොදු අධිකාරියට මෙයින් නියෝග කර සිටිමු.

අභියාචනය මෙසේ අවසන් කරන ලදී.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ 27(3) වගන්තියේ කොමිෂන් සභා රීතීන් ට (ගාස්තු සහ අභියාචනා කාර්යයපටිපාටිය), අනුව මෙම නියෝගය අභියාචනය පාර්ශවකරුවන් හට ලබා දීමට කටයුතු කරන මෙන් නියෝග කරයි.
